



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1895/21 - 2015 ජනවාරි මස 01 වැනි බ්‍රහස්පතින්දා - 2015.01.01

(රජයේ බලයට ප්‍රකිරීද කරන ලදී.)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

මගේ අංකය : IR/10/28/2011.

යොමු අංකය : IR/10/28/2011.

කාර්මික ආරාවුල් පනත - 131 වැනි අධිකාරය

කාර්මික අධිකරණයේදී ය

131 වන අධිකාරය වන සංගේධින කාර්මික ආරාවුල් පනතේ
4(1)වගන්තිය යටතේ 2011.01.16 දිනැති හා අංක 1793/7 දරන ලි
ංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ
ප්‍රකිරීද කරන ලද 2012.12.17 දින දරන තියෙළයෙන්, එක් පාර්ශ්වයක්
වශයෙන් පානදුර, තන්තිරිමුල්ල, වලවිවත්ත, 310/වී හි පදිංචි බලි.
එම්. ඩෙන්ඩ්‍රිය මයා වැළැවුන්ත, බෝධිරුක්බාරාම පාර, 14හි පදිංචි
ඒ. එම්. ද සොයිසා මය කොළඹ 13, ජ්‍යෙෂ්ඨ පිටිය, 70/5හි
පදිංචි කේ. ඩී. ගේෂන් පෙරේරා මයා/යක්කල, සියනැ උයන,
28/වී/4/11හි පදිංචි රු. එම්. ජේ. පී. ඒකනායක මයා සහ අනෙක්
පාර්ශ්වය වශයෙන් කොළඹ 02, ශ්‍රීමත් විත්තපළම් ඒ ගාවිනර
මාවත, අංක 34හි පිහිටි ජාතික තිවාස සංවර්ධන අධිකාරය අතර
පවත්නා කාර්මික ආරාවුල බෝධිමිකිරීමෙන් සමර්යකට පත් කිරීම
සඳහා යොමු කරන ලදා, බෝධිමිකරු විසින් මා වෙත එවා ඇති
2014.11.14 දිනැති ප්‍රධානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින්
ප්‍රකාශයට පත් කරනු ලැබේ.

නඩු අංකය : A/3486

එක් පාර්ශ්වයක් වශයෙන්

- ඩී. එම්. එම්. ඩෙන්ඩ්‍රිය මයා,
අංක 310/වී, වලවිවත්ත,
තන්තිරිමුල්ල,
පානදුර.

- ඒ. එම්. ද සොයිසා මයා,
අංක 14, බෝධිරුක්බාරාම පාර,
වැළැවුන්ත.

- කේ. ඩී. ගේෂන් පෙරේරා මයා,
අංක 70/5, ජ්‍යෙෂ්ඨ පිටිය,
කොළඹ 13.

- රු. එම්. ජේ. පී. ඒකනායක මයා,
අංක 28/වී/4/11, සියනැ උයන,
යක්කල

ඉල්ලුම් කරුවන්

සහ



2014 දෙසැම්බර මස 22 වැනි දින,
කොළඹ 05,
කම්මිකරු දෙපාර්තමේන්තුවේ දී ය.

අනෙක් පාරුගවය වශයෙන්

ජාතික නිව්‍යාස සංවර්ධන අධිකාරිය,
අංක 34,
දීමත් විත්තම්පලම් ඒ ගැඩිනර් මාවත
කොළඹ 02.

വില്ലേജ് കര്മ്മക്കാർ

ප්‍රදානය

කම්මිකරු හා කම්මිකරු සබඳතා අමාත්‍ය ගාම්පි ලෙසුගේ මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 4 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරවුල් (විශේෂ ප්‍රතිපාදන පතන සම්ග කිවිටා) දරන පතනත්වලින් සංගීතේ වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අනු පතනත්වල 131 වන පරිවිශේෂය (1956 ප්‍රතිගේධන මුදුණය) වන කාර්මික ආරවුල් පතනත්වල 4(1) වන වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතල අනුව බෙරුම් කිරීමෙන් සම්පූර්ණ පතන කිරීම සඳහා බෙරුම්කරු විභයෙන් 2012.12.17 වැනි දිනැති නියෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇති.

ଡହନ ପଦ୍ଧନଙ୍କ ପରିଦେ ବୈରୁତିକରଣୀ ପଦ୍ଧନ ମା ଲେଖ ଯୋଗ୍ବ୍ରତ
କର ଆଏ ଡହନ ପଦ୍ଧନଙ୍କ ଆରକ୍ଷିତକର୍ତ୍ତାଙ୍କ ଅତିର ଅଳପିତା ଆରପ୍ରିଯା
ଲାଭଙ୍କରଣ କରିବାକୁ ପରିପାଳନ କରିବାକୁ ପରିପାଳନ କରିବାକୁ ପରିପାଳନ

“බඩා එම් දහන්සුරිය, ඒ එම් ද සොයීසා, කේ ඩී. ගේග්නපෙරේරා සහ රු. එම්. ජේ. ඩී. ඒකනායක යන රාතික තිවාසු සාචරේදන අධිකාරියේ සේවය කළ මහත්වරුන්ගේ පූජ සාධනය සාගරයේ ආති වූවා යැයි කියන අකුම්කතාවයක හේතුවෙන් ඔවුන්ගේ සේවය වැළැඳුව රැකිතව අත්හිටුවීම යුත්තිසඟන්ගත වන්නේ ද ? එසේ නොවන්නේ නම් ඔවුනට කුමන සහනයක් තිමිලිය යුතු ද යන්න පිළිබඳව වේ.”

දෙපාර්තමේන්තු විසින්ම ප්‍රකාශ ඉදිරිපත් කර ඇති අතර, ඉදිරිපත් වී ඇති කරුණු අනුව සහන පතන පාර්ශවකරුවන් ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ සේවය කරන ලද අය වන අතර, මුත් එකිනෙක අධිකාරීයේ පිහිටුවා ගෙන ඇති සූන සයකින සංගමයේ හාණ්ඩාගාරික ගණන් පරික්ෂක, හාණ්ඩාගාරික හා සහායති වශයෙන් තිබුණු දුරම්ත් සිටිය බවත්, 2009 වසරේ මෙම සූන සායන සංගමයේ නිවාරණය පැවති බවත්, ඒ අවස්ථාවේ ඇති වූ කළබලකාරී තත්ත්වය මත එනෙක් දැරු තනතුරුවලින් ඉවත් වූ බවත්, මුත් සූපුරුදු පරිදි සේවයේ යෙදි සිටින අතරතුර 2010.06.30 වැනි දින සිට මුත්ගෙන සේවය අන්තිටුවා ඇත්තේ සූන සායන සංගමයේ සිදු වූවා යැයි කියන මුදල් අනුමිකතාවයක් නිසා බවත්, එකි මුදල් අනුමිකතාවය සිදු කරන ලද සංගමයේ ලේකක් විසින් ඒ බව පිළිගෙන දැනට එම මුදල් ගෙවීමේ වගකීම මූහු විසින් හාර ගෙන දැනවමත් මුදල කොටසක් ගෙවා ඇති අතර, ඉතිරි මුදල ගෙවීමට එකතුවීම මත මුදා හැර ඇති බවත්, ඒ අනුව මොවුන් කිසිදි මුදල් වංචාවක් කර නොමැති නිසාත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරීයෙන් පරිබාහිර වශයෙන් සේවකයින් විසින් පවත්වා ගෙන යන ලද සූන සායන සංගමයේ සිදුව් ඇති මෙම කරුණු හේතු කොට ගෙන මුත්ගෙන සේවය තහනම කිරීමට අධිකාරීයට බලයක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් ක්මිකරු කොටසාරිස්ත්‍රමා වෙත කරන ලද

පැමිණිලක් අනුව කරුණු විමසා බලා මෙම සේවකයින්ගේ සේවය තහනම් කර ඇත්තේ සූහ සාධක සංගමයේ සිදු වූ ඇතුළු කියන මූල්‍ය අත්මකතාවක් සම්බන්ධයෙන් බවත්, එමෙහි වින්‍යානුකූලව ක්‍රියා කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ විනාය ව්‍යවස්ථාව යටතේ ප්‍රතිපාදන තොමෝති බැවින් අදාළ සේවකයින් නැවත සේවය පිහිටුවන ලෙස දන්වා ඇත්ත, සේවා යෝජක එමෙහි කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතු කොට ගෙන මෙම ආරච්චු බෙරුම්කරණය සඳහා යොමු කර ඇත.

කෙසේ වෙතත් මේ කාලය තුළ ජේවා යෝජක විසින් ඉහත නම් සඳහන් දේවකියින් හතර දෙනා වෙනුවෙන් ගැහපේ විනය පරික්ෂණය පැවත්වීමේ කටයුතු ඉදිරියට කර ගෙන ගොස් ඇත.

පාරුඩවකරුවන් අතර පවත්නා ආරවුල සම්පරිකට පත්කීමිලට
නොහැකි වූයෙන් නඩුව විමසීම සදහා තීයම කළ අතර, නඩුව
ආරම්භ කරමින් සේවා යෝජක පාරුඩවය විසින් සාක්ෂි ආරම්භ
කරන ලදී. මෙසේ විමසීමේ කටයුතු පවත්වා ගෙන යන අවස්ථාවේ
සේවා යෝජක විසින් ගැහස්ස් විනය පරීක්ෂණ කටයුතු අවසන්
කර ඇති බවට බෛරුම්කරණය වෙත දන්වන ලද අතර, පරීක්ෂණ
වාර්තාව අනුව මුළුන් වෝද්‍යාවලට වැරුදුකරුවන් වී ඇති හෙයින්
සාමාන්‍යාධිකාරී හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මුළුන් සේවයෙන්
පහ කිරීමට තීරණය කර ඇති බවත්, බෛරුම්කරණයට දන්වා ඇත.
අනතුරුව මුළුන්ගේ සේවය අවසන් කිරීමේ ලිපි මුළුන් වෙත ලබා
දෙන බවට ද දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින්ම
වාචිකව කරුණු ඉදිරිපත් කර ඇත.

2012.12.21 වැනි දින දරන නියෝගයෙන් බේරුම්කරණය සඳහා මා වෙත යොමු කර ඇති ආරුවුලට හේතු වී පවත්නා කරුණ වන්නේ, ඩිඩ්. එම්. ඩබ්ඩුරිය, ඒ. එම්. දී. සෙයිසො, තො. ඩී. ග්‍රේෂන් පෙරේරා සහ ඩී. එම්. ලේ. ඩී. එකනායක යන ජාතික තීව්‍ය සංවර්ධන අධිකාරීයේ සේවය කළ මහත්වරුන්ගේ පූජ සාධක සාගමයේ ඇති ව්‍යාපෘතියෙන් අක්‍රමිකතාවයන් හේතුවෙන් ඔවුන්ගේ සේවය වැටුව් රහිතව අත්හිටුවීම යුත්තිසඟගත වන්නේ ද? එසේ නොවන්නේ නම් ඔවුනට ක්‍රමන සහනයක් හිමිවිය යුතු ද යන්න පිළිබඳ වේ.

සේවකයින් වෙනුවෙන් පෙනී සිටි නිතියා මහතා තම වාචික දේශනයේදී 2014 ඔක්තෝබර් මස 13 වැනි දින සේවය අවසන් කිරීම් ලිපි නිකුත් කිරීමෙන් පසු සේවකයින්ගේ සේවා තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවින් කවුරටත් මෙම ආරවුලේ විෂය කටයුතු සම්බන්ධයෙන් බෙරුම්කරණ කටයුතු කර ගෙන යාම එදායී නොවන බවට ප්‍රකාශ කර ඇත.

සේවා යෝජක විසින් 2014.10.13 වැනි දින සේවය අවසන් කිරීමේ ලිපි නිකත් කිරීමෙන් පසු මෙම ආරච්චලට පාර්ශවකරුවන් වන සේවකයින්ගේ සේවා තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතු. එමගින් මා වෙත බෙරුම්කරණය සඳහා යොමු කර ඇති ආරච්චලට අදාළ වන්නා වූ විෂය පරාය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් අලත් තත්ත්වයක් උදා කර ඇති හෙයින් ඉහතින් දක්වා ඇති පරිදි මා වෙත 2012.12.17 වැනි දින නියෝගයෙන් කර ඇති යොමු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විමසීම් එලදායී නොවන හෙයින් ද, තවද සේවකයින්ගේ සේවය අවසන් කර ඇති හෙයින් මුළුන්ට කාරුමක ආරච්චල් පනතේ 31B(1) වගන්තිය යටතේ පහන ලබා

ගැනීමට ඉල්ලීම සඳහා හැකියාව ඇති හෙයින් හා මුළුන් ඒ ආකාරයට කමුණු කිරීමට අපේක්ෂා කරන හෙයින් දී, මුළුන්ගේ සේවය අවසන් කිරීම 2010.06.30 වැනි දින සිට ත්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති හෙයින් මුළුන්ගේ වැළැඳු රහිතව සේවා තහනමට ලක් කරන ලද කාලය ද මෙයට ඇතුළත් වී ඇති නිසා ඒ සඳහා සහන ලබා ගැනීමට ඉල්ලා සිටීමට මුළුන්ට අවකාශ ඇති හෙයින් ද, මෙම තන්ත්වය යටතේ මෙම නීති කාන්තය පවත්වා ගෙන යාම ප්‍රායෝගික නොවන හෙයින් නීති කාන්තය අවසන් කිරීමට නිශ්චාලය කරමි.

ඒ අනුව නීති කාන්තය අවසන් කරමි. මා විසින් කිසිදු ප්‍රදානයක් නොකරමි.

මෙය පුක්කිභාගත හා සාධාරණ නීයෝගයක් බවට නිශ්චාලය කරමි.

එන්. ඒ. ජයවිතුම,
බෙරුම්කරු.

2014 නොවැම්බර මස 14 වැනි දින.

01-452

මෙගේ අංකය : IR/13/20/2010.

කාර්මික ආරාවුල් පනත - 131 වැනි අධිකාරය

131 වන අධිකාරය වන සංශෝධන කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2011.12.29 දිනැති හා අංක 1738/31 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකිද්ධ කරන ලද 2011.12.23 දින දරන නීයෝගයෙන්, එක් පාර්ශ්වයක් වගයෙන් ගෝවින්න, කොට්ඨාසික, ඉහළ සිපල්ල පාර හි පදිංචි බව. ජ්. සුඩාසිංහ මයා හා අනෙක් පාර්ශ්වය වගයෙන් කොළඹ 05, කිරුල පාර, අංක 200හි පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතර පවත්නා කාර්මික ආරාවුල බෙරුම්කරු මෙන් සම්පූර්ණ පනත් කිරීම සඳහා යොමු කරන ලදා, බෙරුම්කරු විසින් මා වෙත එවා ඇති 2014.10.31 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

හේරත් යාපා,
කාලීන කොමිෂන්සි.

2014 දෙසැම්බර මස 22 වැනි දින,
කොළඹ 05,
කාලීන දෙපාර්තමේන්තුවේ දී ය.

යොමු අංකය : IR/13/20/2010.

කාර්මික අධිකාරණයේදී ය

ඩ්බ. ජ්. සුඩාසිංහ මයා,
ඉහළ සිපල්ල පාර,
කොට්ඨාසික,
ගෝවින්න.

එදිරිව

ප්‍රදාන පාර්ශ්වය

නඩු අංකය : ඒ/3424

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,
අංක 200, කිරුල පාර,
කොළඹ 05

දෙවන පාර්ශ්වය

ප්‍රදානය

කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමින් ලොකුගේ මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 4 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරාවුල (විශේෂ ප්‍රතිපාදන) පනත සමග කියවා) දරන පනතවලින් සංශෝධන වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අනු පනතවල 131 වන පරිවිශේදය (1956 ප්‍රතිගේදන මුදුනය) වන කාර්මික ආරාවුල පනතේ 4(1) වන වගන්තියෙන් මුහු වෙත පැවරි ඇති බලනල අනුව එක් ආරාවුල බෙරුම් කිරීමෙන් සම්පූර්ණ පනත් කිරීම සඳහා බෙරුම්කරු වශයෙන් 2011.12.23 වැනි දිනැති නීයෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇත.

2011.11.11 වැනි දින මා වෙත යොමු කර ඇති කාර්මික ආරාවුල වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පානදුර බිජේවේ රියදුරු ලෙස සේවය කළ බවි. ජ්. සුඩාසිංහ යන අයට 2010.01.05 වැනි දින ආයතනය මිහින් ලබා දී ඇති විනය නීයෝගය අනුව නැවත සේවයේ නොපිහිටුවීමෙන් මුහුට යම් ඇතියක් සිදු වී තිබේද? හා ඒසේ වී නම් මුහුට කුමන සහනයක් කොටමණ ප්‍රමාණයකින් හිමි විය යුතු යන්නයි.

මෙම නඩුවට අදාළ පළමු පක්ෂය වන ඉල්ලුම්කරු කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරු වශයෙන් වශයෙන් වශයෙන් පාර්ශ්වය සේවය කරමින් සිවියදී මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් විනය විභාගයක් පවත්වා 2010.01.05 වැනි දින නීයෝගයක් ලබා දී මුහු සේවා තහනමට ලක්ව සිටි කාලයට පසු පැවත් ඇතිම කිරීම්, මාස 02ක සේවය තාවකාලිකව අන්හිටුවීම් සහ අවවාද කිරීම් දුවුම් වගයෙන් ලබා දී ඇති බව ඉදිරිපත් කර ඇති ලේඛන හා සාක්ෂි මිහින් පෙනී යයි.

රිය අනතුර මාරක අනතුරක් වශයෙන් මහේස්ස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් මුහු රියදුරු බල පත්‍රය තාවකාලිකව අවලංගු කර ඇත. R/09 ලෙස ලකුණු කර ඇති 2008.11.11 වැනි දින දරන වශයෙන් පානදුර බිජේවේ විනය විනය විභාගයක් පවත්වා 2010.01.05 වැනි දින නීයෝගයක් ලබා දී මුහුට යම් ඇතියක් සිදු වී තිබේද? හා ඒසේ වී නම් මුහුට කුමන සහනයක් කොටමණ ප්‍රමාණයකින් හිමි විය යුතු යන්නයි. R/09 විනය විනය විභාගයක් පවත්වා 2008.11.13 වැනි දින සිට 2009.02.12 වැනි දින දක්වා දික්කත් කර ඇති බවට දන්වා ඇත. එමෙන්ම, R/11 ලෙස ලකුණු කර ඇති 2009.01.12 වැනි දින දරන පානදුර බිජේවේ මිහින් නීකුත් කරන ලද ලිඛිය අනුව 2009.01.12 වැනි දින සිට රියදුරු බලපත්‍රය අවලංගු කිරීම නීසා මුහුගේ සේවය අවසන් වන බවද දන්වා ඇත. රියදුරු බලපත්‍රය තාවකාලිකව අන්හිටුවීම සඳහා කරන ලද නීයෝගය අවලංගු කළ අවස්ථාවේදී එම නීයෝගය කළ දින සිට එක් මසක් ඇතුළත අනියාවනයක් කිරීමට ඉල්ලුම්කරුට අධිකිය ඇති බවද දන්වා ඇත.

මේ තත්ත්වය එසේ තිබියදී ශ්‍රී ලංකා මෙනාගමන මණ්ඩලයේ මානව සම්පත් කළමනාකරණ අංශය මගින් 2008.11.05 වැනි දින දුරන ලිපියක් මගින් ඉල්ලුම්කරුට 2008.11.01 වැනි දින හියාත්මක වන පරිදි අනියම් පත්වීමක් නිකුත් කර ඇත. මෙම පත්වීමේ ලිපිය වගරක්ත්තරකාර ආයතනයේ මානව සම්පත් අංශය මගින් නීතිත් කරන ලද බව එහි අත්සන් තබන ලද නිලධාරියා විසින් පිළිගනු ලැබූ හෙයින් ආයතනය විසින් එම පත්වීමේ ලිපිය පිළිගෙන ඇති අතර, ඉහතින් දක්වා ඇති පරිදි 2008.11.11 වැනි දින දුරන ලිපිය අනුව ඔහුගේ කොන්ත්‍රාත් කාලය 2009.02.12 වැනි දින දක්වා මාස 3කින් දික් කර ඇත. වගරක්තරකු විසින් ඉල්ලුම්කරු කොන්ත්‍රාත් සේවකයෙක් බවත්, කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන පසු ඔහුගේ කොන්ත්‍රාත් කාලය දික් කර නොමැති බැවින් ඔහුගේ සේවය අවසන් වී ඇති බවට ප්‍රකාශ කරයි.

වගලත්තරකරු විසින් ඉල්ලුම්කරු කොන්ත්‍රාත් සේවකයෙකු බැවින් කොන්ත්‍රාත් කාලය අවසන් වී ඇති බවට තම ලිඛිත දේශනයෙන් ප්‍රකාර කරන නමුත්, ඉල්ලුම්කරුට තිබුත් කර ඇති අතියම් පත්වීමේ ලිපිය මූලිකවම පිළිගැනීමට එකත තොවු වගලත්තරකරු එම පත්වීමේ ලිපිය පිළිබඳ සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා එම ලිපිය අත්සන් තබන ලද නිලධාරියා කැදවා සාක්ෂි මෙහෙයුම් අතර, එකී සාක්ෂිකරු එය තමා විසින් තිබුත් කරන ලද ලේඛනයක් බවට පිළිගත් හෙයින්, වගලත්තරු එකී පත්වීමේ ලිපිය පිළිගැනීමට යෙදුණි. ඒ අනුව වගලත්තරකරු විසින් ඉල්ලුම්කරු කොන්ත්‍රාත් සේවයේ යෙදී සිටියදී 2008.11.05 වැනි දිනැති ලිපිය මගින් 2008.11.01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අතියම් සේවකයෙකු ලෙස පත්වීමක් ලබා ඇති බව පිළිගැනීමට සිදු වේ. එය එසේ වුවද ඉල්ලුම්කරුගේ රියදුරු බල පත්‍ය මහෙස්තාත් අධිකරණය විසින් අවලඟ කිරීම හේතු කොටගෙන විනය වාචස්පාලාවේ 20(1) වගන්තිය ප්‍රකාර මුහුගේ සේවය අහෙසි කර ඇත. 20(2) වගන්තිය යටතේ එකී රියදුරු බලපත්‍රය යථාවත් කිරීමෙන් පසු මසක් ඇතුළත රිකියාව ලබා ගැනීම සඳහා සේවක මණ්ඩලය කළමනාකරුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකි බවද සඳහන්ව ඇත.

ଉଲ୍‌ଲ୍ଲିପିକର୍ ବିଜନ୍ ନ୍ଯୂଟନ ଏକିଯାବ ଲବା ଗୈନୀମ ପଦଳୁ ଉଲ୍‌ଲ୍ଲିପିକର ଆତି ବଲ ଖା କଲିକର୍ ଦେଖାରୁମେଣିନ୍ଦ୍ରାଵ ମେ ଜମିବନ୍ଦେବ ପ୍ରତିଷ୍ଠିତିଲିଏ ଉଲ୍‌ଲ୍ଲିପିକର ଆତି ବଲ ସାଙ୍ଗି ବିମିଜିମେଲିଏ ତହାରୁ ଲନ ଅନର, 2010.01.23 ସ୍ଵତନ୍ତ୍ର ଦିନା ଧରନ ଲିଖି ମନେନ୍ ପାନ୍ଦୁର ବିଶେଷରେ ପ୍ରଦିବ ପ୍ରାଦେଣ୍ଡିଯ କଲିମନାକର୍ ବିଜନ୍ ଭିନ୍ନ ନ୍ଯୂଟନ ହେବାରେ ଯୋଦିଲନ ଲେଜଟ ଦିନପାଇଁ ଆତି ବଲଦ ପାଇଁଦେଲି ଲେ. ଲେଜେ ନାମିକ୍ ଉଲ୍‌ଲ୍ଲିପିକର୍ରେ ନ୍ଯୂଟନ ଏକିଯାବ ଲବା ନେହାମେ ହେବାରୁ ମନ ବିର୍ଗିକରଣରୁ ଯେବାମି କର ଆତି ମେମ ଆରପୁଲ ଜମିବନ୍ଦେବ ମେମ ନବ୍ବୁରେଲି ଉଲ୍‌ଲ୍ଲିପିକର୍ ତମ ଅକ୍ଷାଙ୍କ୍ଷେଣ୍ଯ ଜମିବନ୍ଦେବ ଲକ୍ଷ୍ୟରେ,

01. විනය නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් පසුව නැවත රැකියාව ලබා දෙන ලෙසටත්,
 02. හිත වැටුප් ලබා දෙන ලෙසටත්,
 03. අධිකරණයට භැගෙන සූදුසු වෙනත් සහන ලබා දෙන ලෙසටත් ඉල්ලා ඇත.

අනියම් පත්වීමේ ලිපිය පිළිගත් සේවා යෝජක විසින් මෙම නඩුවේදී සමරියක් වශයෙන් ඉල්ලුම්කරුට පසු පඩි නොමැතිව රකියාව ලබා දීමට එකඟ වේ ඇතු. ඉල්ලුම්කරු එයට එකඟ නොවුණි. ඉල්ලුම්කරු පසු පඩි සමග රකියාව ඉල්ලා සිටි. සේවා යෝජක

විසින් සේවකයා නැවත සේවයේ පිහිටුවේමට එකගතාවය පල කර ඇති හෙයින් ඒ සම්බන්ධව ගැටළුවක් පැන තොන්ගි.

පළමු පාර්ශවයට එරෙහිව විනය විභාගයක් පවත්වා ඇත්තේ මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වන නමුදු ඒ මත රියදුරු බලපූත්‍රය අවලංගු කිරීමක් කරනු ලැබුව ද, විනය ව්‍යවස්ථාවේ 20(1) වගන්තිය ප්‍රකාර, රියදුරු බලපූත්‍රය යථාවත් කිරීමෙන් පසු මසක් ඇතුළත රැකියාව සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති අධිකිය මත සේවක විසින් අභියාචන ඉදිරිදුන් කළ අවස්ථාවේදී ආයතනය විසින් සංස්ක්‍රිතිවෙතක් අනුගමනය කර මූල්‍ය අවස්ථාවේම තීරණයක් ලබා නොදී ඉල්ලුම්කරු එක් ස්ථානයකින් තවත් ස්ථානයකටත් ඇදී වියයෙන් යට්මන් හා පානදුරු බිජේවේ ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු විසින් ඔහු නැවත සේවයේ යොදවන ලෙසට දන්වා තිබේයි ඇදාළ තීලඛයින් ඔහු සේවයේ නොයෙදාවේම තුළින් හා මේ සම්බන්ධව කම්කරු තොමසාරිස්ත්‍රමා ඉදිරියේදී පවත්වන ලද පරික්ෂණය මගින් ලබා දී ඇති තියෙය්ග ත්‍රියාත්මක නොකරමින්ද, සංස්ක්‍රිත තීක්ෂණයක් නොගෙන පළමු පාර්ශවය කටයුතු කර ඇති බව පෙනෙන්.

2008.11.01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දෙවන පාර්ශ්වය විසින් පලමු පාර්ශ්වයට අනියම් පත්වීමක් ලබා දී ඇති අතර, එම පත්වීම ලබා දුන් බවට පිළිගෙන ඇත. පලමු පාර්ශ්වය විසින් විනය වාචස්පාලේ ප්‍රතිපාදන පරිදි තම රකියාව ලබා ගැනීම සඳහා ඉල්ලුම් ඉදිරිපත් කර ඇත.

මෙම සේවකට ලබා දී ඇති විනය නියෝගයේ ලබා දී ඇති දූෂ්‍යවම් නම්, සේවා කාලයකට පසු පැඩි අහිමි කිරීම්,

01. මාස 02ක කාලයකට පසු එහි අනිමි කිරීමත්,
 02. මෙන් මතු ඉතා සැලකිලිමත් ලෙස සේවයේ යෙදෙන ලෙසත් ය.

මෙයින් ද හැඟී යන්නේ සේවා යෝජක විසින් සේවකට නැවත සේවය කිරීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.

ඉදිරිපත් වී ඇති කරුණු සැලක්කාලේ ගැනීමේදී සේවකයා විසින් නැවත සේවය ලබා ගැනීම සඳහා තුළුම් කර තිබූණත්, සේවා යෝජක ආයතනයෙන් සිදු වී ඇති අතපසු වීම් හේතු ගොට ගෙන නිසි කළට සේවයේ පිහිටුවේම සිදු වී නැති බව පෙනී යන හෙයින්, එමගින් සේවකට අසාධාරණයක් සිදු වී ඇති බව පැහැදිලිය.

එම නිසා මෙම සේවකට කිසියම් වනදී මුදලක් ලබා දීම සාධාරණ බවට තිගෙනය කරමි.

කෙසේ නමුත් ඉල්ලුම්කරු විසින් මෙම නඩුවට ඉදිරිපත් කර ඇති ඉල්ලුම් පත්‍රයේ හෝ ඔහුගේ සාක්ෂීයෙන් හෝ වෙනත් ලියවිල්ලක් මගින් හෝ ඔහුගේ වෙනත් තොපමණ දස සම්බන්ධයෙන් කිහිප සාක්ෂීයක් ඉදිරිපත් කර නැතු. ඔහු විසින් ඉදිරිපත් කරන ලද අනියම් පත්‍රීමේ ලිපියේ ද වෙනත් තොපමණ දැයි සඳහන් කර නොමැති අතර, අදාළ තහනුරට නියමිත දෙදෙනික වැටුප පදනම් කර වැටුප් ගෙවනු ලබන බව සඳහන් කර ඇතු. එකි දෙදෙනික වැටුප කොපමණක් දැයි සඳහනක් නැති අතර, ඒ සම්බන්ධයෙන් බෙරුම්කරණයේ කිහිප සාක්ෂීයක්වත් ඉදිරිපත් කර නැතු. විනිශ්චයක්

ලබා දීම සඳහා ඉවහල් විය හැකි අමු ද්‍රව්‍ය නැතහොත් කරුණු ඉදිරිපත් කිරීම ඉල්ලුම්කරුගේ වගකීම වේ.

ඒ අනුව ඉල්ලුම්කරු රැකියාව ඉල්ලා සිටින නිසාත්, වගලන්තරකරු මෙම ඉල්ලුම්කරු සේවයේ පිහිටුවීමට එකතාවය පළ කර ඇති නිසාත්, ඉල්ලුම්කරු නැවත සේවයේ පිහිටුවීම යුත්තිසාහගත බවට නිගමනය කරමි.

පසු පත් සම්බන්ධයෙන් සැලකීමේදී ඉහත සඳහන් දුම්කරතාවයන් හා අනිකුත් සියලුම කරුණු සැලකිල්ලට ගෙන වන්දී මුදලක් වශයෙන් මිහු සේවයේ යෙදී සිටියා නම් අනියම් පත්වීම මත වගලන්තරකරු විසින් ලබා දෙන දෙනික වැටුප පදනම් කර ගෙන ලැබෙන මායික වැටුප ගණනය කර, එකී මායික වැටුප අනුව, මාස හයක වැටුපක් ගණනය කර එකී මුදල ඉල්ලුම්කරුට ලබා ගැනීමට හැකි වන පරිදි නැගෙනහිර කොළඹ සහකාර කමිකරු කොමිසාරිස්තුමා වෙත තැන්පත් කරන ලෙසට දෙවන පාර්ශවය වන සේවා යෝජකට මෙයින් නියෝග කරමි.

ඒ අනුව මෙම නියෝගය රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද දින සිට මසක් ඉක්ම යාමට ප්‍රථම මෙම ඉල්ලුම්කරු නැවත සේවයේ පිහිටුවන ලෙසත්, ඉහත සඳහන් මුදල ද ඉල්ලුම්කරුට ලබා ගැනීමට හැකි වන පරිදි ඒ ආකාරයෙන්ම නැගෙනහිර කොළඹ සහකාර කමිකරු කොමිසාරිස් වෙත තැන්පත් කරන ලෙසටත් තවදුරටත් දෙවන පාර්ශවය වන සේවා යෝජකට මෙයින් නියෝග කරමි.

මෙය යුත්තිසාහගත හා සාධාරණ නියෝගයක් බවට විශ්වාස කරමින් ප්‍රථමය නීතිත් කරනවා ඇත.

එන්. ඒ. ජයවිතුම,
බෙරුම්කරු.

2014 ඔක්තෝබර් මස 31 වැනි දින.

01-453